

1 මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ජේදුරුතුඩුව නගර සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන නගර සභා ආඥාපනතේ (255 අධිකාරය) 181 (1) වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ජේදුරුතුඩුව නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාශ්‍රවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

නගර සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාශ්‍රවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව නගර සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි

හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල නගර සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ නගර සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, නගර සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාතර්ථව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ රු. 44,978,144 ක පිරිවැයකින් ඉටුකළ නාගරික පොදු වෙළෙඳපොළ ගොඩනැගිල්ලේ වටිනාකම ප්‍රාග්ධනිත කර නොතිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන හෙලිදරව් කිරීමට කටයුතු කරනු ලබන බව.	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ සභාවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රු. 3,767,462 ක වියදමින් ඉදිකළ කෝරෙයිඩ් නැවතුම්පළ ගොඩනැගිල්ල මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස ගිණුම්ගත කර නොතිබුණි.	-එම-	මූල්‍ය ප්‍රකාශන නියමිත පරිදි පිළියෙල කළ යුතුය.
(ඇ) පසුගිය වර්ෂවල රු.1,579,650කට මිලදී ගත් විදුලි බල්බ සහ කුඩා වටිනාකමැති සවිකිරීම්, ලීබඩු හා සවිකිරීම් ලෙස ගිණුම්ගත කර තිබුණි.	-එම-	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ඈ) සභාවේ ඉඩමක් ලියාපදිංචි කිරීමේ නොතාරිස් ගාස්තු රු.250,000ක් ඉඩම් හා ගොඩනැගිලි යටතේ ගිණුම්ගත කර නොතිබුණි.	-එම-	-එම-

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවූ අවස්ථාවන් පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) නගර සභා ආඥා පනතේ 255 අධිකාරියේ 160(1) වගන්තිය	සමාලෝචිත වර්ෂයේ සභාව විසින් වරිපනම් බදු අයකළ යුතු දේපළ 1,338 ක් සඳහා K ආකෘති පත්‍ර බෙදාහැර නොතිබුණි.	කටයුතු කරමින් පවතින බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571(1), (2) හා (3)	වර්ෂ 02 ක් ඉක්මවූ කල් ඉකුත් වූ රු. 76,959 ක්වූ තැන්පතු 03ක් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	කල් ඉකුත් වූ තැන්පතු නිරවුල් කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව.	මුදල් රෙගුලාසි විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ඇ) 1971 අංක 48 දරන පළාත් පාලන ආයතන පිළිබඳ විශේෂ විධිවිධාන	වරිපනම් හා බදු අයකිරීම සඳහා නාගරික බලප්‍රදේශයේ පිහිටි නිෂ්චල දේපළ වර්ෂ 05කට වරක් තක්සේරු කළයුතු වුවත්, දේපළ 7,755කින් 2017 වර්ෂයේ තක්සේරුව පදනම් කරමින් වරිපනම් හා බදු අයකර තිබුණි.	දේපළ ප්‍රත්‍යාගණනය කිරීමට ඉදිරි කටයුතු කරනු ලබන බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ඈ) නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2021 ජූලි 08 දිනැති අංක 2235/54 අතිවිශේෂ ගැසට් පත්‍රයේ I කොටසෙහි 11 වගන්තිය	අනුකූලතා සහතික ලබානොගත් ගොඩනැගිලි 108කට කාලය දීර්ඝ කිරීමේ ගාස්තු රු.355,000 ක් අයකිරීමට පියවර ගෙන නොතිබුණි.	කටයුතු කරමින් පවතින බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව, කාලය දීර්ඝ කිරීමේ ගාස්තු අයකිරීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 65,207,353ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 54,696,492 ක් විය.

2.2. ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සභාව විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	2024				2023			
		බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
වරිපනම් හා බදු	9,599,820	26,498,008	13,641,675	12,856,333	9,603,260	30,637,041	12,895,583	17,741,458	
බදුකූලී	20,067,040	6,629,053	5,980,195	648,858	16,380,060	18,327,304	16,920,013	1,407,291	
බලපත්‍ර ගාස්තු	983,815	1,238,930	1,238,930	-	1,203,315	1,171,725	1,171,725	-	
වෙනත් ආදායම්	20,486,766	13,678,574	13,678,574	-	51,309,144	60,159,008	58,206,907	1,952,101	
එකතුව	<u>51,137,441</u>	<u>48,044,565</u>	<u>34,539,374</u>	<u>13,505,191</u>	<u>78,495,779</u>	<u>110,295,078</u>	<u>89,194,228</u>	<u>21,100,850</u>	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසාන දිනට හිඟහිටි වරිපනම් බදු ශේෂය රු. 12,856,333ක් වූ අතර ඉන් වරිපනම් දේපළ 3,926කින් රු.4,297,876ක් වර්ෂ 01 සිට වර්ෂ 05ක් අතර කාලපරාසයකට අයත් ශේෂයක්ද, වර්ෂ 05ට වැඩි රු.4,613,098ක ශේෂයක්ද පැවැතුණි. එසේම, කුලිහිමියන් 09කගෙන් අයවිය යුතු රු.240,499ක් වර්ෂ 01ත් වර්ෂ 10ත් අතර කාලයක සිට අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.	හිඟහිටි අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව.	හිඟමුදල් කඩිනමින් අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගතයුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රදේශයේ ජනතාවට සැලැසිය යුතු සංවර්ධන ක්‍රියාකාරකම් වාර්ෂිකව සැලසුම් සහගතව ක්‍රියාත්මක නොකොට රු. 67,837,265 ක්වූ සභා අරමුදල් රජයේ බැංකුවක ස්ථාවර තැන්පතු ගිණුම්වල ආයෝජනය කර තිබුණි.	උපයෝජනය කිරීමට කටයුතු කරනු ලබන බව.	සංවර්ධන ක්‍රියාකාරකම් වාර්ෂිකව සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුය.
(ආ) සභාවේ සංවර්ධන අරමුදල් උපයෝගී කර 2023 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ එකතුව රු.26,276,048කට ඇස්තමේන්තු කළ ප්‍රතිසංස්කරණ කාර්යයන් 02ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොතිබුණි.	ක්‍රියාමාර්ග ගනු ලබන බව.	සැලසුම් කළ කාර්යයන් නියමිත කාලවකවානු තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුය.
(ඇ) නැතිවූ සිසිටිවි කැමරා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 104 සිට 110 ප්‍රකාරව පියවර ගෙන නොතිබුණි.	කමිටුවක් පත්කිරීමට පියවර ගෙන ඇති බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව, කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1915 අංක 15 දරන නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ආඥා පනතේ 15(1) වගන්තිය ප්‍රකාරව; පනතේ විධිවිධානවලට අනුකූලව ගොඩනැගිලි ඉදිකර තිබේද යන්න තහවුරු කර අනුකූලතා සහතිකය (COC)	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	අනුකූලතා සහතිකය ලබාදීමට පියවර ගත යුතුය.

නිකුත් කළයුතු වුවත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ගොඩනැගිලි ඉදිකිරීමට ලබාදුන් සංවර්ධන බලපත්‍ර 108ක් සඳහා අනුකූලතා සහතික ලබාදී නොතිබුණි.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) එකතු වටිනාකම රු. 57,730,000ක්වූ ඉඩම් 03ක් මූල්‍ය ප්‍රකාශනවල ස්ථාවර වත්කම්වල ඇතුළත් කර තිබූ නමුත් ඒවා සභාව සතු නොවී පැවැතුණි.	සභාවට පවරා ගැනීමට කටයුතු කරමින් පවතින බව.	වත්කම්වල අයිතිය නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2022 වර්ෂයේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ රු. 1,899,791කට මිලදී ගත් ජලාස්ථික් අපද්‍රව්‍ය සංයුක්ත යන්ත්‍රය අඛණ්ඩව භාවිතා කිරීමට පියවර නොගැනීමෙන් විදුලි ඒකක 7.5 ක් පමණ කාලයක් භාවිතා කිරීමෙන් පසු නිශ්කාර්යව පැවැතුණි.	කඩිනමින් අලුත්වැඩියා කර ක්‍රියාත්මක කරවීමට නියමිත බව.	වත්කම් පූර්ණ ලෙස භාවිතා කිරීමට පියවර ගත යුතුය.

4. ගිණුම්කටයුතු භාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ අයවැය ප්‍රකාරව ඇස්තමේන්තු ගත ආදායම් සහ වියදම් හා තථ්‍ය ආදායම් සහ වියදම් සමග සැසඳීමේදී විෂයන් 04ක සියයට 26ක සිට සියයට 103ක් දක්වාත්, වැය විෂයන් 07ක සියයට 13ක සිට සියයට 68ක් දක්වාත් එක් මූලධන වැය විෂයක සියයට 31ක විචලනයක්ද පැවැතිම හේතුවෙන් අයවැය, එලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.	නිසි අවධානය යොමු කරනු ලබන බව.	අවශ්‍යතා හඳුනාගෙන සැලැකිලිමත් ලෙස අයවැය සකස් කළ යුතුය.

4.2 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1988 අංක 56 සහ 2000 අංක 53 දරන පනත්වලින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පරිසර හා ඒ යටතේ බලාත්මක වන රෙගුලාසිවලට අනුකූලව වෙළෙඳ බලපත්‍ර ලබා නොගෙන වානිජ ක්‍රියාකාරකම්වල නිරතව සිටි කර්මාන්ත ආයතන 41කට සභාව විසින් අනුමැතිය ලබාදී තිබුණි.	පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බව.	ජාතික පරිසර හා ඒ යටතේ බලාත්මක වන රෙගුලාසිවලට අනුකූලව වෙළෙඳ බලපත්‍ර අළුත් කිරීමට පියවර ගතයුතුය.

(ආ) සන අපද්‍රව්‍ය එහි වර්ගය අනුව වෙන් කර රැස්නොකර රැගෙන ගොස් ආරක්ෂිත වැට්ටල් රහිත අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථානයේ අවිධිමත්ව ගොඩගැසීමෙන් විවිධ සතුන් මෙම අපද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් අවට ප්‍රදේශය පුරා මෙහි කොටස් විසිරීමෙන් පරිසර හානියක් සිදුවී තිබුණි.

ආරක්ෂිත ලෙස වැට්ටල් ඉදි කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව.

දිරන අපද්‍රව්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට හෝ විකල්ප ක්‍රියාමාර්ග සඳහා භාවිතා කිරීමට පියවර ගත යුතුය.